

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
 சபரகமுவ மாகாண கல்வித் திணைக்களம்
Sabaragamuwa Provincial Department of Education

තෙවන වාර පරීක්ෂණය 2020
மூன்றாம் தவணைப் பரீட்சை 2020
Third Term Test 2020

11 ශ්‍රේණිය
தரம் 11
Grade 11

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I
வணிகமும் கணக்கீட்டுக் கல்வியும் I
Business & Accounting Studies I

පැය එකයි
ஒரு மணித்தியாலம்
One hour

- සැලකිය යුතුයි.
- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

“මිනිස් අවශ්‍යතා හා චුළුමනා සපුරාලීම සඳහා විවිධ භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයන් විසින් නිෂ්පාදනය කර පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කෙරෙයි.”

1) අවශ්‍යතාවල ලක්ෂණයක් නොවන්නේ,

1. අසීමිත වීම 2. පොදු වීම 3. අත්‍යවශ්‍ය වීම 4. නිර්මාණය කළ නොහැකි වීම

2) මිනිස් අවශ්‍යතාවලට උදාහරණයකි.

1. බත් 2. තට්ටු නිවාස 3. ඇඳුම් 4. පාසල් අධ්‍යාපනය

3) නිෂ්පාදන ව්‍යාපාරයක් හා සේවා ව්‍යාපාරයක් පිළිවෙලින් දැක්වෙන ප්‍රකාශය තෝරන්න.

1. මෝටර් රථ - බැංකු ආයතන 2. රක්ෂණ ආයතන - තොග වෙළෙඳ ආයතන
 3. විදුලි උපකරණ - ජංගම දුරකථන 4. ගෘහ භාණ්ඩ - රෙදි සෝදන යන්ත්‍ර

4) නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යයේ නිරත වන්නේ,

1. ව්‍යාපාරිකයින් ය. 2. ශ්‍රමිකයන් ය. 3. ව්‍යවසායකයන් ය. 4. අයිතිකරුවන් ය.

5) ව්‍යාපාර කළමනාකරුවන්ගේ අරමුණක් නොවන්නේ,

1. ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය කළමනාකරණය 2. තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම
 3. රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය 4. ව්‍යාපාරයේ අනාගත වර්ධනය

6) ආර්ථික පරිසර සාධකයක් වන්නේ,

1. අයවැය ප්‍රතිපත්ති 2. අණපනත් හා නීතිරීති 3. උද්ධමනය 4. තොරතුරු පද්ධති

7) ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් හඳුනා ගතහැකි ව්‍යාපාර ශක්තීන් සඳහා උදාහරණයක් නොවන්නේ,

1. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම 3. පිළිගත් සන්නම් නාමයක් තිබීම
 2. සුවිශේෂී නිෂ්පාදන ක්‍රම 4. නව නගර නිර්මාණය

8) ව්‍යාපාර අවස්ථා සඳහා උදාහරණයකි.

1. ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීම. 2. ජාත්‍යන්තර වෙළෙඳ සම්බාධක පැනවීම.
 3. තරගකරුවන් බිහිවීම. 4. පිළිගත් සන්නම් නාමයක් තිබීම.

9) රාජ්‍ය අංශයට පමණක් අයත් ව්‍යාපාර කාණ්ඩය තෝරන්න.

1. ඒක පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සමිති
 2. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්
 3. සමිති සංවිධාන, සමූපකාර සමිති, රාජ්‍ය සංස්ථා
 4. සංස්ථාපිත සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්

- 10) සංස්ථාපිත සමාගම් ලියාපදිංචිය සඳහා බලපාන පනත වන්නේ,
 1. 1972 අංක 5 දරණ පනත
 2. 1918 අංක 6 දරණ පනත
 3. 2007 අංක 7 දරණ පනත
 4. 2003 අංක 9 දරණ පනත
- 11) සේවක සංඛ්‍යාව 25 ට අඩු ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හඳුන්වා දෙනු ලබන ආයතනය තෝරන්න.
 1. කම්කරු දෙපාර්තමේන්තුව
 2. මිනිස් බල අමාත්‍යාංශය
 3. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
 4. වෘත්තීය පුහුණු අධිකාරිය
- 12) අමල් පෙරේරා සහ නාමල් පෙරේරා විසින් “පෙරේරා සහෝදරයෝ” නමින් සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මෙම ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
 1. මෙම ව්‍යාපාරය තනි ව්‍යාපාරයකි.
 2. මෙම ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයකි.
 3. මෙම ව්‍යාපාරය සමිති සංවිධානයකි.
 4. මෙම ව්‍යාපාරය සංස්ථාපිත සමාගමකි.
- 13) අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම හඳුන්වන්නේ,
 1. සිල්ලර වෙළෙඳාම
 2. තොග වෙළෙඳාම
 3. නියෝජිත වෙළෙඳාම
 4. සෘජු වෙළෙඳාම
- 14) කිසියම් රටක් විදේශීය රටකින් හෝ රට වලින් භාණ්ඩ තම රටට ගෙන්වීම කුමන වෙළෙඳාම වශයෙන් හඳුන්වන්නේද?
 1. විදේශීය වෙළෙඳාම
 2. අපනයන වෙළෙඳාම
 3. ආනයන වෙළෙඳාම
 4. අන්තරාල වෙළෙඳාම
- 15) වාණිජ බැංකු අනෙකුත් බැංකු වලින් වෙන්කර හඳුනා ගත හැක්කේ,
 1. ජංගම ගිණුම් පවත්වාගෙන යාම
 2. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා පවත්වාගෙන යාම
 3. ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යාම
 4. ස්ථාවර තැන්පතු ගිණුම් පවත්වාගෙන යාම
- 16) වෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා 02 ක් ඇඳ බැංකුවක නමක් සඳහන් කිරීම හඳුන්වන්නේ,
 1. විශේෂ රේඛනය
 2. සාමාන්‍ය රේඛනය
 3. පිටසන් කිරීම
 4. වෙක්පත් පැවරීම
- 17) වර්තමානයේ විද්‍යුත් මුදල් ලෙස බහුලව භාවිතා කරනු ලබන කාඩ්පත් වන්නේ,
 1. ණයපත්, හරපත්, වෙක්පත්
 2. හරපත්, ටෙලර් පත්, වෙක්පත්
 3. ණයපත්, ටෙලර්පත්, වෙක්පත්
 4. ණයපත්, හරපත්, ටෙලර්පත්
- 18) ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් බල නොපාන රක්ෂණ මූලධර්මය වන්නේ,
 1. රක්ෂණ හිමිකම
 2. හානි පූර්ණය
 3. උපරිම විශ්වාසය
 4. රක්ෂණ ගිවිසුම
- 19) විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයන් වලට අයත්වන්නේ,
 1. චක්‍රලේඛන, ඉන්ටර් කොම්, දැන්වීම්පුවරු
 2. දුරකථන, ලිපි, දැන්වීම්පුවරු
 3. චක්‍රලේඛන, ලිපි, දුරකථන
 4. ඊ මේල්, ෆැක්ස්, ඉන්ටර්නෙට්
- 20) නුවරඑළියේ සිට කොළඹට මල් තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු අවම පිරිවැයක් සහිත ප්‍රවාහන මාධ්‍යයන් වන්නේ,
 1. ලොරිය හා ට්‍රැක්ටරය
 2. බස්රථය හා දුම්රිය
 3. දුම්රිය හා හෙලිකොප්ටරය
 4. ලොරිය හා වෑන් රථය
- 21) අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීම හඳුන්වන්නේ,
 1. සඵලදායකත්වය
 2. ඵලදායකත්වය
 3. කාර්යක්ෂමතාවය
 4. කළමනාකරණය
- 22) භෞතික ස්ථානයක් නොමැති වෙළෙඳ පොළ හඳුන්වන්නේ,
 1. තොග වෙළෙඳ පොළ
 2. සිල්ලර වෙළෙඳ පොළ
 3. වෙළෙඳ පොළ අවකාශය
 4. ඉලක්ක වෙළෙඳ පොළ
- 23) පහත සඳහන් ප්‍රකාශ අතරින් ගනුදෙනුවක් නොවනුයේ,
 1. රු.100 000 ක බැංකු ණයක් ලබා ගැනීම.
 2. දක්ෂ කළමණාකරුවෙකු බඳවා ගැනීම.
 3. රු.50 000කට භාණ්ඩ තොගයක් ලබා ගැනීම.
 4. රු.3 000ක විදුලි වියදුම් ගෙවීම.

24) නිවැරදි ගිණුම්කරණ සමීකරණය දැක්වෙන ප්‍රකාශය තෝරන්න.

- | | |
|------------------------------|------------------------------|
| 1. වත්කම් = වගකීම් - හිමිකම් | 2. වත්කම් = හිමිකම් + වියදම් |
| 3. හිමිකම් = වගකීම් - වත්කම් | 4. වත්කම් = හිමිකම් + වගකීම් |

25) අයිතිකරු රු.5 000 ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙන ගියේ නම් ගිණුම් සමීකරණයට ඇතිකරන ලද බලපෑම වනුයේ,

- | | |
|--|--|
| 1. වත්කම් වැඩිවීම රු. 5 000, හිමිකම් වැඩිවීම රු. 5 000 | 2. වත්කම් අඩුවීම රු. 5 000, හිමිකම් අඩුවීම රු. 5 000 |
| 3. වත්කම් වැඩිවීම රු. 5 000, හිමිකම් අඩුවීම රු. 5 000 | 4. වගකීම් වැඩිවීම රු. 5 000, හිමිකම් වැඩිවීම රු. 5 000 |

26) සපුරාල්ගේ ව්‍යාපාරයේ 2021. 01. 02 රු.10 000ක බඩු තොගයක් ණයට ගැනීමට අදාළ ද්විත්ව සටහන් වන්නේ,

1. තොග ගිණුම හර රු. 10 000 ණය ගැනී ගිණුම බැර රු. 10 000
2. ගැනුම් ගිණුම හර රු. 10 000 මුදල් ගිණුම බැර රු. 10 000
3. ගැනුම් ගිණුම හර රු. 10 000 ණයහිමි ගිණුම බැර රු. 10 000
4. මුදල් ගිණුම හර රු. 10 000 ගැනුම් ගිණුම බැර රු. 10 000

27) ව්‍යාපාරයක සිදුවූ ගනුදෙනු වර්ග කිහිපයක් X තීරුවේදී ඒවා සටහන් කරනු ලබන මූලික සටහන් පොත Y තීරුවේදී දැක්වේ.

- | X | Y |
|---|-------------------|
| 1. මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් සම්බන්ධ ගනුදෙනු | A විකුණුම් ජර්නලය |
| 2. වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම | B ගැනුම් ජර්නලය |
| 3. වෙළෙඳ භාණ්ඩ ණයට විකිණීම | C සුළු මුදල් පොත |
| 4. සුළු මුදල් ගනුදෙනු | D මුදල් පොත |

X තීරුවේ සඳහන් ගනුදෙනු වර්ගය Y තීරුවේ සඳහන් මූලික සටහන් පොත් සමග නිවැරදිව අනු පිළිවෙලට ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ,

- | | | | |
|---------------|---------------|---------------|---------------|
| 1. D,B,A හා C | 2. A,C,B හා D | 3. D,A,C හා B | 4. C,A,D හා B |
|---------------|---------------|---------------|---------------|

28) ව්‍යාපාරයක දුන්වට්ටම් රු.1 000 කින් වැඩි වීමට හේතුවන ගනුදෙනුව තෝරන්න.

1. රු.10 000 ක ණයහිමියෙකු වූ සේනට 10% ක වට්ටමකට යටත්ව මුදල් ගෙවීම.
2. රු.5 000 කට මිල ලකුණු කළ භාණ්ඩයක් රු.4 000 කට අත්පිට විකිණීම.
3. රු.10 000 ක ණයගැතියෙකු වූ අනුරගෙන් 10% ක වට්ටමකට යටත්ව මුදල් ලබා ගැනීම.
4. රු.2 000 ක ණයගැතියෙකු වූ නාමල්ගෙන් රු.1 000 ක් මුදල් ලැබීම.

29) වාමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රු.3 000ක් වන අතර මාසය අවසානයේ අත ඉතිරි වූ මුදල වූයේ රු.700 කි. වාමර මාසය අවසානයේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබා ගත යුතු මුදල වන්නේ,

- | | | | |
|-----------------|---------------|-----------------|-----------------|
| 1. රු.3 000 කි. | 2. රු.700 කි. | 3. රු.2 300 කි. | 4. රු.2 700 කි. |
|-----------------|---------------|-----------------|-----------------|

30) බැංකු ප්‍රකාශයක බැර තීරුවේ දැක්වෙන අයිතමයක් වන්නේ,

- | | | | |
|-----------------|-----------------|--------------------|-----------------|
| 1. චෙක් තැන්පතු | 2. බැංකු ගාස්තු | 3. චෙක්පොත් ගාස්තු | 4. ස්ථාවර නියෝග |
|-----------------|-----------------|--------------------|-----------------|

31) 2021/1/28 වන දින ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා සී/ස පුබුදු සමාගමෙන් රු.50 000 ක් වටිනා පරිගණකයක් ණයට ලබා ගන්නා ලදී. මෙය සටහන් කරනු ලබන මූලික පොත වන්නේ,

- | | | | |
|--------------|------------------|----------------|----------|
| 1. මුදල් පොත | 2. ගැනුම් ජර්නලය | 3. පොදු ජර්නලය | 4. ලෙජරය |
|--------------|------------------|----------------|----------|

32) රු.10 000 ක ගැනුම් ඉන්වොයිසියක් ගිණුම් පොත්වලින් සම්පූර්ණයෙන්ම මගහැරී යාම.

- | | | | |
|-----------------|----------------------|-------------------|---------------------|
| 1. උභයතා දෝෂයකි | 2. අතිරික්තතා දෝෂයකි | 3. මූලධර්ම දෝෂයකි | 4. අත්හැරීමේ දෝෂයකි |
|-----------------|----------------------|-------------------|---------------------|

33) රු.6000ක විදුලි ගාස්තු ගෙවීම මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් විදුලි ගාස්තු ගිණුමේ සටහන් කර තිබුනේ රු. 600 ක් ලෙසිනි. මෙය නිවැරදි කිරීමට අදාළ ජ'නල් සටහන වන්නේ

1. විදුලි ගාස්තු ගිණුම හර රු.6 000 මුදල් ගිණුම බැර රු.6 000
2. විදුලි ගාස්තු ගිණුම හර රු.5400 අවිනිශ්චිත ගිණුම බැර රු.5 400
3. අවිනිශ්චිත ගිණුම හර රු.5 400 විදුලි ගාස්තු ගිණුම බැර රු.5 400
4. මුදල් ගිණුම හර රු.6 000 අවිනිශ්චිත ගිණුම බැර රු.6 000

34) අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ලබා ගත් රු.3 000 ක භාණ්ඩ ගැනිලි ගිණුමට දෙවරක් සටහන් කර ඇත. මෙය නිවැරදි කිරීමට අදාළ ජ'නල් සටහන වන්නේ,

1. ගැනිලි ගිණුම හර රු.6000 ගැනුම් ගිණුම බැර රු. 6 000
2. ගැනුම් ගිණුම හර රු.3000 ගැනිලි ගිණුම බැර රු. 3 000
3. ගැනුම් ගිණුම හර රු.3000 අවිනිශ්චිත ගිණුම බැර රු.3 000
4. අවිනිශ්චිත ගිණුම හර රු.3000 ගැනිලි ගිණුම බැර රු.3 000

35) තනි පුද්ගල ව්‍යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන ප්‍රධාන මූල්‍ය ප්‍රකාශන 02 වන්නේ,

1. ලාභ හෝ අලාභ ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි
2. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා මුදල් පොතයි
3. ලාභ හෝ අලාභ ප්‍රකාශනය හා මුදල් පොතයි
4. මුදල් පොත හා ශේෂ පිරික්සුමයි

පහත සඳහන් වන්නේ සඳුගේ ව්‍යාපාරයේ 2020/01/01න් ආරම්භ ගිණුම් කාල පරිච්ඡේදයේ තොරතුරු කිහිපයකි.

2020/01/01 ට ප්‍රාග්ධනය	රු. 400 000	මුදල්	රු. 54 000
ඉඩම් හා ගොඩනැගිලි	රු. 300 000	බැංකු ණය	රු. 100 000
ලීබල්	රු. 50 000	ණය හිමියෝ	රු. 60 000
මෝටර් රථ	රු. 600 000	බැංකු අයිතා	රු. 15 000
ඉතිරි තොගය	රු. 30 000	උපචිත වියදම්	රු. 5 000
ණයගැතියෝ	රු. 28 000	බැංකු ශේෂය	රු. 50 000
ගැනිලි	රු. 1 000		

ඉහත තොරතුරු ඇසුරින් ප්‍රශ්න අංක 36 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

36) සඳුගේ ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් වල වටිනාකම වන්නේ,

1. රු. 600 000 කි.
2. රු. 300 000 කි.
3. රු. 650 000 කි.
4. රු. 950 000 කි.

37) මුද්‍ර ජංගම වත්කම් වල එකතුව

1. රු. 162 000 කි.
2. රු. 158 000 කි.
3. රු. 54 000 කි.
4. රු. 50 000 කි.

38) ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර වෙනස වන්නේ,

1. රු. 162 000 කි.
2. රු. 80 000 කි.
3. රු. 82 000 කි.
4. රු. 75 000 කි.

39) අයිතිකරුගේ හිමිකම වන්නේ,

1. රු. 400 000 කි.
2. රු. 10 000 කි.
3. රු. 410 000 කි.
4. රු. 399 000 කි.

40) ජංගම නොවන වගකීම්වලට අයත් වන්නේ,

1. බැංකු ණය රු.100 000
2. ණය හිමියෝ රු.60 000
3. බැංකු අයිතා රු. 15 000
4. උපචිත වියදම් රු. 5 000